


නමෝ බුද්ධිය

ක්‍රිස්තිව ගලවී



විසිවෙනි වෙළුම

ආරම්භය: 2001-07-05

ණ. ඩු. ව. 2559

2015 මැයි

මාසික ධරිම සංග්‍රහය අංක: 179

වේෂයේ ක්‍රියාව්‍ය

බුද්ධ උපතේ අසිරය

කොළඹ හාලාවත, දෙදිසාවේ ප්‍රධාන සංශ්‍යායක, පැමුවා විද්‍යාලංකාර,
පරිවේශාධිපති, කැපුණිය විශ්ව විද්‍යාලයේ කුලපති,

අතිපූජන එළෙමිච්‍යාවේ කුසාලධම්ම හිමි.

නමෝ තස්ස හාග්‍රවතේ අර්හතේ සම්මා සම්බුද්ධස්ස ///
පින්වතුනි,

බුද්ධජාත්‍යන් වහන්සේලාගේ ලොට පහළවීම අතිශයින් දුර්ලභයා. විසේ
වන්නේ බුද්ධේෂ්ට්පත්තියක් කිඳ කෙළ සුවහස් ගණනකිනුද කිදු නොවන බවේනි.
කෙසේ හෝ බුද්ධජාත්‍යන් වහන්සේ නමකගේ පහළවීම ලෝකයට ගාන්තිදායකයා.
එවැනි දුර්ලභ උපතක් ලබන උන්වහන්සේ කෙබඳ කෙනෙක්දැයි පළමුව විමසා
බමු. දිනක් බුද්ධජාත්‍යන් වහන්සේ සම්පයට පැමිණි "සේල" බමුනා උන්වහන්සේගෙන්
මෙසේ විමසිය. ස්වාමීති, ඔබ වහන්සේගේ හම ගොහම වුවද මිනිස්සු "බුද්ධ"
යනුවෙන් ඔබ වහන්සේට අමතති. විසේ ඇමතුම් ලැබීමට ඔබ වහන්සේ සුදුසු
වන්නේදා? යනුවෙනි. විවිධ බුද්ධජාත්‍යන් වහන්සේ:

අහිස්තාන්දයෝ අහිස්තානුතා - සාම්‍රාජ්‍ය භාවිතා, ව හාවිතා
පහාත්ව්‍යා පහිතා, මේ - සම්මා බුද්ධේෂ්ම බ්‍රාහ්මණ.

බමුනා, ලෝකයේ දැනගත යුතු සියල්ල දැනගත් නිසාත්, වර්ධනය කළ
යුතු සියල්ල වර්ධනය කළ නිසාත්, දුරුකළ යුතු සියල්ල දුරුකළ නිසාත්, බුද්ධ යන
ව්‍යවහාරයන් ඇමතුම් ලැබීමට මම සුදුස්සේක් වෙමි. යනුවෙන් දේශනා කළහ.

විසේ නම් බුද්ධජාත්‍යන් වහන්සේ යනු සියල්ල දත්තනා ධර්මයෙන් මනාකොට
දැන හාවිත කළමනා ධර්මයන් විශේෂ වශයෙන් හාවිතා කොට දුරුකළ මනා
ධර්මයන් දුරීන්ම දුරුකළ උත්තමයන් වහන්සේ නමති. උන්වහන්සේ මනාකොට
දැනගත යුතු දුක්ඛ සත්‍ය මනාව දැනගත් නිසාද, ප්‍රහිත කළයුතු සමුදාය හෙවත්
තෘප්ත්‍යාව ප්‍රහිත කළ නිසාද වර්ධනය කළ යුතු මාර්ගය හෙවත් දුක්ඛ නිරෝධ
මාර්ග ප්‍රහිත ප්‍රාථමික වැඩු නිසාද, සාක්ෂාත් කළයුතු දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළ
නිසාද, බුද්ධ නම් වන සේක. විමෙන්ම උන්වහන්සේ සංස්කාර ධර්මයන් සකසා

දැන විකාර ධර්මයන් විශේෂයෙන් දැන ලක්ෂණ ධර්මයන් සංග්‍රහක්ෂණ කොට දැන ආර්යය සත්‍යයන් විශේෂයෙන් දැන වඳා තිසාද බුද්ධ නම් වන දේ.

තවද, අංගුත්තර තිසාය වතුතක නිපාතය සඳහන උද්‍යා සූත්‍රය දී බුද්‍රපාඩාන වහනයේ කවරේකද යන්න මතාව පැහැදිලි කොට ඇතේ.

දිනක උද්‍යා බමුණා බුද්‍රපාඩානයේ වහනයේ වෙත පැමිණා “ස්වාමිනි, ඔබවහනයේ දෙවියෙක්ද? ගාන්ධිරවයෙක්ද? බුහ්මයෙක් දී? යක්ෂයෙක්ද? මනුෂ්‍යයෙක්ද? දි විමසිය. එවිට බුද්‍රපාඩානයේ වහනයේ වැළැ බමුණා, මම දෙවියෙක් හෝ ගාන්ධිරයෙක් හෝ බුහ්මයෙක් හෝ යක්ෂයෙක් හෝ මනුෂ්‍යයෙක් හෝ නොවෙමි” යනුවෙනි. නැවත උද්‍යා බමුණා ස්වාමිනි, ඔබ වහනයේ දෙවියෙක්, ගාන්ධිරයෙක්, බුහ්මයෙක්, යක්ෂයෙක් හෝ මනුෂ්‍යයෙක් නොවන්නේ නම් කවරේකද යනුවෙන් විමසු තිට බුද්‍රපාඩානයේ වහනයේ බමුණා යම්බදු ආශ්‍රව ප්‍රහින කිරීමක් සිදු නොවීම තිසා දෙවියෙක් වේදී? ගාන්ධිරවයෙක් වේදී? බුහ්මයෙක් වේදී, යක්ෂයෙක් වේදී? මනුෂ්‍යයෙක් වේදී? මම විම ආශ්‍රවයන් සියල්ල ප්‍රහින කෙළෙම්. මුළසුන් කෙළෙම්. යම් සේ උජ්පලයෙක් වේවායි හෙළ පියුමක් වේවායි, විය ජලයේ උපන්නේ ජලයේ වැඩුණේ, ජලය පැනගෙන නැගී ජලයෙහි නොඇලී සිරින්නේ, බමුණා, මමද ව්‍යපරිදීම මොවෙහි ඉපදුනෙම්, මොවෙහි වැඩුනෙම්, මොව මැඩිගෙන ලෝකයා විසින් නොඇලුණු ලද්දෙකුව වාසය කරමි. විම තිසා බමුණා, බුද්ධ යැයි දැනගන්න. බුද්ධේෂ්ථ බුහ්මණ මං ධාරෙහි මෙහි සරල අදහස නම් දේව, යක්ෂ ගාන්ධිරව, බුහ්ම මනුස්ස ආදින් සම්බන්ධව ඇති කමාදු ආශ්‍රව ධර්ම නොමැති බැවින් බුද්‍රදුන් ඔවුන් හා සම නොවන බවයි. මෙයි සූත්‍රාගත කරනු ඇතුව බුද්‍රපාඩානයේ වහනයේ කෙබදු කෙනෙකුද යන්න මතාව පැහැදිලි කරගත නැතිය.

බුද්‍රපාඩානයේ වහනයේ නමකගේ පහළවීම මොව ප්‍රවත්තවන සියල්ල සත්වයාට තෙළුකාලීන වශයෙන්ම සැප ගෙන දෙන්නකි. විය අධ්‍යාත්මක ගුණ වගාචන් තුළින් නිවන් දැක්වීම තිසා ලබන සැපයෙක් පමණක් නොව, මොක්ක වශයෙන් ද කායිකව හා මානසිකව ලබන සුව සහනය පිනිස ද හේතුවේ. විදා ගොහම බුද්‍රපාඩානයේ වහනයේ මොව පහල ව්‍යු.පු. 6 වන සියවස ඉහේදියානු පනතාව යම් යම් ආගමික මත වාදයන් හා දේව සංකල්පයන් තිසාම දැක් මොක් පිඩාවට පත්ව සිටි අතර බමුණු ඉගැන්වීම් තිසා කාන්තාවට සහ සූදායාට මානව හිමිකම් පවා අහිමිව තිබුණි. දේව තියමයන්ට ඇතුව සියල්ල සිදුවන බව පවසම්න් මිනිසා බෙලකීනයෙකු බවට පත්කර තිබුණි.

“නන්දී පුරස එළෙ” මිනිසාට බිලයෙක් නැත. ඔහු සියලු කටයුතු කළ යුත්තේ දේව කැමැත්ත ඇතුවය. වියෙන් පරිඛාහිරව කටයුතු කිරීමට ඔහුට ගක්තියෙක් නැත යනුවෙන් ඔවුනු ඉගැන්වුන. ඒ අතුව බමුණා සමාජයේ උසස්ම ස්ථානයේ වැජ්‍යෙන අතර තමන්ට බැලමෙනෙවර කිරීම සඳහා වික් පන කොට්ඨාගයෙක් නම්කර ගත්ත. ඔවුනු සූදා නම් වුහ. සූදා පාරමිපරිකවම අන්ත අසරනායෙකු වූ අතර කිසියම්ම මානව හිමිකමක් ඔහුට අයිති නොවීය. තමන්ට කැමැති පරිදි ආභාරයෙක් ගැනීම, ආගමක් ඇදහිමට හෝ අධ්‍යාපනයෙක් ඉගැමට ඔහුට අවසර නොතිබුණි. මෙම අසාධාරණය

වෙනස් කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ දහම් දෙසුහ.

කම්මිලනා වසලු තොත් - කම්මිලනා තොත් බ්‍රාහ්මණෝ

මිනිසා උසස් හෝ පහත් වන්නේ උපතින් තොවන බවත්. තමන් කරන උසස් හෝ පහත් ක්‍රියාවන් නිසාම බවත් උන්වහන්සේ දේශනා කළය. මිනිසා තවත් කෙහෙකු විසින් මෙහෙයවනු නොලබන බවත් ඔහුට තම සිතැගි අනුව කටයුතු කිරීමට ගක්තිය ඇති බවත්, දේශනා කළහ. මිනිසා තවත් කෙශෙශු විසින් මෙහෙයවනු නොලබන බවත් ඔහුට තම සිතැගි අනුව කටයුතු කිරීමට ගක්තිය ඇති බවත් දේශනා කළහ. "අත්ට පුරිස එමෝ" මිනිසාට බලයක් ඇත. ඔහුට ස්වවිෂ්ණ්දතාවයෙන් සිතා මතා කටයුතු කළ හැකිය. ඒ අනුව සමාජ අසාධාරණයට ලක්ව සිරී ක්ෂේත්‍රයාට දහම් ආලෝකයෙන් සැහසීම ලැබිණි.

විසේම විදා ඉන්දියානු සමාජය තුළ දැඩි ලෙස අසරනු වූ පිරිසකි කාන්තා පක්ෂය. දරුවන් වැදේම සහ තම සැමියාට බැඟ මෙහෙවර කිරීම පමණක් සමාජ උරුමය කොට ගෙන සිරී කාන්තාවක් පවුලක උපත ලැඩිමත් අසුහ කාරණයක් කොට සැලකීමට තරම් ඉන්දිය ජනතාව පෙළුම් සිරියහ. බුදුරඳන් කාන්තාවට පුරුෂයා හා සම තැන් බඩා දීමට දහම් දෙසුහ. කොසල සංයුත්තයේ දීතු සුතුයේදී කොසොල් රජතුමා අමතා කාන්තාවගේ වට්නාකම අගය කළහ. උන්වහන්සේ කාන්තාව මවක්, හික්ෂ්නියක්, කිරිඳක් හා උපාසකාවක් වශයෙන් ලොවට හඳුන්වා දුන්හ. බුදු දහමේ ආලෝකයෙන් කාන්තාව අද දක්වා සියලුම මානව හිමිකම් තුක්ති විද්.

තවද සියලුම බුදුවරයෙන් වහන්සේලාගේ අනුගාසනය වන්නේ:

සත්‍ය පාපසය අතරණා - තුයුලස් උපයම්පලා

ස විත්ත, පරියෝගපනා - එහා බුද්ධානුෂාසනය

සියලු පවි නොකිරීමත්, කුසල් දහම් වැඩිමත්, සිය සිත පිරිසිදු කර ගැනීමත් කළයුතු බවයි. මේ සඳහා බුදුරජාණන් වහන්සේලා උගන්වා ව්‍යාපෘතිය තුනක් ඇත. විනම් දානය, ශිලෙය හා හාවනාවය.

ශිලෙය රැකිමෙන් පවි සිදුවීම වැළැකේ. දානාදී පින්කම් තුළින් කුසල් වැඩි. හාවනාව තුළින් සිත පිරිසිදු වේ. සිල් රැකින ගිහියන් සඳහා උගන්වා ව්‍යාපෘතිය සිලෙය පක්ෂව ශිලෙයයි. ප්‍රාණාකාත, අදත්තාදාන, කාමම්ත්‍යාචාර, මුසාචාද, මත්ද්ව්‍ය පානය, යන ගිහි බොද්ධයෙකු නිර්වතයෙන් ආරක්ෂා කළ යුතු වේ. මෙම පක්ෂව ශිලෙය ආරක්ෂා කරන පුද්ගලය කොතරම් ප්‍රියීම්ල් සැපවත් පිවිතයක් ගත කරන්නෙකු විය හැකිදී? නිවැරදි ක්‍රියා ඇති පුද්ගලයෙකු වන ඔහු මෙලොව සියලු සැප සලසා ගනී. සින්ම සමාජයක ප්‍රමාණය සඳහා බුදුරඳන් උගන්වා ව්‍යාපෘති මෙම පක්ෂව ශිලෙය මහෝපකාරී වන බව තුනක සමාජ විද්‍යාඥයන් ද පිළිගෙන ඇත. දානාදී පින්කම් සහ හාවනාව තුළින් ද මිනිසා තුළ ව්‍යාපෘති වෙනසක් ඇති කරන අතර නිවැරදි පිවිතයකට මග පෙන්වන ආචාර විද්‍යාත්මක වට්නාකම් දක්නට හැකිය. ඒ අනුව සියලු බුදුවරයෙන් වහන්සේලා අවචාද මිනිසාට මෙලොව පිවිතය හා පරලොව පිවිතය සැපවත් කර ගැනීමට මග පෙන්වන සහාතන දිරීමයකි.

මෙසේ වදා ඉන්දියාවේ පැවතී සමාජ කුම්ය වෙනස් කිරීම සඳහා වින්ගන විප්ලවයක් කළ බුදුරජාණාන් වහන්සේ මිනිසාර සර්ව කාලීන වශයෙන් වැදගත් වූ දහම් දේශනා තළන. කායික මානසික සුෂ්ප සහනය පමණක් නොව අධ්‍යාත්මික විමුක්තිය සත්‍යාචාර දීම සඳහාද උන්වහන්සේගේ ධර්මය ඉවහල් විය. බුදුරජාණාන් වහන්සේ නමකගේ මුලික පරමාර්ථය සත්වයාට මෙලෙටාව සැප හෙවත් ලොකික සැප සලසා දීම නොව ලේකෝත්තර සැපය ලබා දීමයි. නිත්‍ය, යුද්ධි, සඳාකාලික, සැපයක් ලබා දීමයි ඒ සඳහා උන්වහන්සේ දහම් දෙසුහ. විසේ බුදුරජාන් හඳුන්වා දුන් නිත්‍ය යුද්ධි සඳාකාලික සැපය නම් නිවහයි. "වානු" යනු තාෂ්ණාවයි. විම වානු සංඛ්‍යාත තාෂ්ණාවෙන් නික්මීම නිරවානයයි. විහි ජාතියක්, ජරාවක්, මරණයක් නැතැ. විනිසා නිවහ සඳාකාලික සැපයයි. "නිඩ්බානං පරමං සුඩං" කියන උතුම් සැපයයි. විම තත්ත්වය ලබා ගැනීම සඳහා උගන්වා වදාල මාර්ගය නම් මධ්‍යම ප්‍රතිපදාවයි. ඒ බව ධම්මවක්කළේපවත්තන සුතුයේදී:

"සහමා ට සා ගික්බිංච් මජකඩිමා පරීපදා තරාගතේන
අභිසම්බුද්ධාධා වක්තු කරනී කදාඩා කරනී උපසමාය අභිකද්ධස්ථාය
සම්බුධාය න්‍යා පාඨ්‍ය සාම්වත්ති. ඇයමේව ඇරිඟා ඇවිධිංගිකා මගගේ...."

මහතෙනි, තරාගයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ප්‍රයුෂ ඇස ඇති කරන නුවතා ඇතිකරන කෙලෙස් සංසිදීම සඳහා වතුරාර්ථ සත්‍යාචාරය සඳහා නිරවානය සඳහා පවතින්නා වූ විම මධ්‍යම ප්‍රතිපදාව කුමක්ද? වින්ම් මෙම ආර්ථ අභ්‍යාංගික මාර්ගයමයි. ඒ අනුව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම නිවහට මග පාදා ගැනීමයි. ව්‍යවමත්තක් නොව ඔහුගේ ලොකික පිවිතයද අනිගයින් සාර්ථකත්වයට පත්කර ගැනීමට හැකිය.

ඔබ සැමට සම්මා සම්බුද්ධ සරණයි !